

117292
CS/03/97
8

නෙව්ලය යා සම්පූර්ණ අය තෙරෙහි විශේෂ අවධානය දෙනු ලැබේ

ඩොශේන් යන් නාත්‍යය පිළිබඳ අධ්‍යාපනයන්

A STUDY OF THE KOHOMBA YAK KAMKARIYA
WITH SPECIAL REFERENCE TO ITS
DRAMATIC AND SOCIAL ASPECTS .

සෑයුරුපත් පරික්ෂණය ඇදගා
නුගේගෙයි, ගැයාබේල හි ජයවර්ධනපුර රීජ්‍රේද්‍යාලයදේ
පි. කල අධ්‍යාපනය යා වෙත ඉදිරිපත් තෙරෙන
තීත්ත්වීය යි.

නම:- ඩී.අල්.මුද්‍යන්දෝ.

ලේඛනය අංකය:- A 16409

1987

1987

117292

අ තු ත ම ති තා ට

පි තු ට

උපකාරකුත්වාමි	III
අනුමූලිකාව	V
සංදායනය	VII
මුල්‍යයයේ	XI
සංකීත ප්‍රවිය	XXV
 1 පරිවිශේදය	
භාෂ්ටිත්වීම	1
 2 පරිවිශේදය	
තොගෝණ යන් තැන්තියට මුළු වූ	
තතා ප්‍රවාත්තිය	8
 3 පරිවිශේදය	
මලය රුප තොගෝණ දෙවී පහ	
ඛෑඩාර දෙවී	22
 4 පරිවිශේදය	
තොගෝණ යන් තැන්තියේ යන්ත්වී පහ	
තතා පහ පහ දැන පහ	57
 5 පරිවිශේදය	
තොගෝණ යන් තැන්තියේ තාව්සමය ලත්පත	112
 6 පරිවිශේදය	
ගුරුගේ මෘලාව	168

පිටපත

7	පට්ටීයේදය	
	නොඟහා යන් තැන් නෑමියේ පුදා රිජ්‍ර සය	
	එක් අනුමිලවල	192
8	පට්ටීයේදය	
	නොඟහා යන් තැන් නෑමියේ සම්බිජ වට්තනාම	227
9	මීගෙනය	238
	උපුණ්ඩිය 1	240
	උපුණ්ඩිය 11	247
	අභ්‍යිඛ ගුන්ස්චල්ය	252

තොගාසා යන් තම තුවිය ශ්‍රී ලංකාවේ උධිරට යුතුවෙන් සුදින්වෙන ප්‍රදේශයට පුවිශේෂ වූ සහිතිතරුවයි. දිරිය තැලුගත් තිස්සේ ලා තිය පමණයේ පැවත එක පිරින් විරින්, ඇදිකිලි, විශ්වාස, ආක්ෂේප හා පාර්ඩිම අසුරින් ප්‍රශ්‍රවය ශ්‍රී ලංකා ගණනිතරුවය වේ සහවරුවය වන තුරු ම හිස්දු විටරෝනයනට යෙහෙන නො වී පැවතිනි. මැත භායයේ ද වේ පම්බන්ධ ව ලියවුතු තැන් තිස්සියන් වේ.

වර්තමානයේ තොගාසා යන් තම තාරියේ ප්‍රධාන දෙවියන් ලෙස යුතු-තෙන්නේ තොගාසා දෙවියන් ය. තොගාසා දෙවි සේ තොගාසා යනා පාහැමිතරුණ්න්ය අතර පහත්නා පම්බන්ධිතව පිළිබඳ බොස්සේ විස්තර ආර්.ච්‍රිල්‍රිවි. අයිවරියේ පහ එව්.පී.පී.මල් විසින් රාජ්‍යීය ආයියාතින පාගමයේ ලංකා පාඨාවේ යාරාවට පහයු ලැබූ ඇත. ඒ පිළිවෙළින් 1880 පහ 1883 යන වර්ෂවල ද ය. හිස්දු තෙවිල් පිය 'තැපුළුවෙනියන්' තමැති තැනියේ (1887) ද වේ පිළිබඳ බොස්සේ තොරතුරු පදන් තර ඇත. එහෙත් මෙම හිස්දු තැනියන තොගාසා යන් තම තාරිය පිළිබඳ ව පදන් නො වේ.

තොගාසා යන් තම තාරියට අදාළ ප්‍රථම පාස්ත්‍රය ලේඛනය ප්‍රථිපාදනය කළ තැන්තා වූයේ ව්‍යාපෘතියේ ගොඩකුළුවෙන් ය. මහු වේ පම්බන්ධියෙන් 1946 පහ 1947 වර්ෂයන් ද වහා ම්‍රිත්‍යුයයේ රාජ්‍යීය ආයියාතින පාලිතියේ යාරාවට ලිපු (ඉංග්‍රීසීයන්) ලිපි කිස්සියක් මෙන්ම මෙම විෂයය පිළිබඳ ව යාන්ත්‍රිය තර්කියේ. ඉන් අනතුරු ව, 1963 ද මහු විසින් පළ තෙරඹු 'තොගාසාකන්තායිය' තම් තැනිය වූ තැන් මෙම සහිතිතරුවය ලංකාවේ එක්තරා තිස්වීත ප්‍රදේශයන් හා පම්බන්ධිත තර්කින් එය එම ප්‍රදේශයේ ද පුරුණින් ම ප්‍රශ්‍රවය වූවත් ය යන්න යුතා දැන්වීමේ අක්‍රුෂයෙන් ප්‍රථිපාදන වූවත්. එහි එනා සුදින්වීම සැර අනෙන් පියලු ම තරඹු එන් එන් ප්‍රදේශයන් විසින් ගොඩකුළුවෙන් ලියා එවත ලද එවා වේ. මහු විසින් තරනු ලැබූ ඇත්තේ යපෝකීන් තොරතුරු අසුරෙන් තොගාසා යන් තම තාරියේ අඩවිප්‍රේම පෙළුන් පිළියල තර එයට පාඩුපනයන් ලියා පළ තිරීම පම්බන්ධිත තැන් පිළියල තර එයට පාඩුපනයන් ලියා පළ තිරීම පම්බන්ධිත තැන් වේ.

එංඩ්‍රින්, එම තැනියන් නොගෙවා යන් තැකැලේයේ යැකුරුය පැකුදීලි නො වේ. එපේ වුව ද 1946 තරම් ඇත ක්‍රියාත දී මෙම ගණනිකරුව පිළිබඳ ව අමි- දිනය යොමු තිරිමේ ගොරවය මහුම තිතුන් ම හිමි වේ.

තං තාරිය පිළිබඳ ව තැනියන් යථාර්ථාය තළ එන ම යාම්ප්‍රදායීන ආචාරෝයවරයා වන්නේ ඩේ.ර.පේරිසරමන් ය. මහු විපින් යථාර්ථා ' ලංකාවේ යෙම පුශ්‍ර සෙවක් නොගෙවා තැකැලේ උපත' (1955) තමැති තැනියේ දී ඔහු තත්ත්වයය ය්‍රීඛනයේ වූ සිය යාම්ප්‍රදායීන දැකීම ප්‍රකට තර ඇත. පේරා ගුවරියන්ගේ ' නොගෙවා තං තාරිය' තමැති තැනිය තං තාරිය හා ය්‍රීඛනයේ බෙවෙශී තරඟු පිළිබඳ ව පුරුණී තිග්‍රෑනවලට එංඩ්‍රි එකා යන්හා තිරියේ අරමුණින් ලියන ලද්දත්. එහෙත් මෙම දී යාම්ප්‍රදායීන යත්දෙව්‍යන් අතර පවතින ගණනාතරීම යාක්ෂයයේ නොවේ තිසිපායන් එනතු තර තිබුම වැදගත් වේ.

එදිරිවිර පරේච්ඡ සිය විංගල ගැලී තාක්ෂණ තැනියකි ද (1968) තං යාරියේ නාව්‍යමය පෙළඹුලි තිසිපායන තාව්‍යාය උත්සා ප්‍රාථමික රියයෙන් යාත්මික එවර යායන තරන අතර යරන් අමුණුගම 1968 දී පළ තරන ලද ලිපියක් තැකැලේයේ එන දා රා යත්තම පිළිබඳ යාම්ප්‍රදායීන විශ්‍යයන් ඉදිරිපත් තර ඇත. තැකැලේය විශ්වව්‍යායාරායයේ සෞ තිද්‍රිය අධ්‍යාපන දායානයේ රං ගන අර්ථ වාර්ෂිකයේ පැවුම් තාක්ෂණය (1981) ප්‍රමා වරට තං තාරියේ යත්තම් යතරක පෙළ යහ ඒ පිළිබඳ විමර්ශනයන් ඉදිරිපත් තර ඇත. යාම්ප්‍රදායීන ගුරුවරයනු වන ජ්. රෙනතාන් 1985 දී පළ න ගෙලු මත යත්තම් තැවැනි ' යාන්ත්‍රණයන් ' පියු තර ඇත්තේ විශේරුජ තාක්ෂණ තැවැක වරන් වෙනත් ආකෘතික් වුද්‍රාය තරඹීම පමණි. මෙම පෙළ තුනක වූත් අය්‍රීඛනයා සිය ආචාරෝය උපයීය යදා නොගෙවා යන් තං තාරිය පිළිබඳ විමර්ශනය්මත තිබෙන්යන් ඉදිරිපත් තර ඇත් තුවත් යාම්ප්‍රදායීන නොගෙවා යන් තැකැලේ ගණනිකරුවය මිහුගේ අවධිකාරී යොමු වී ඇති ඔවන් නො පෙනේ.

නෙක් වුව ද මේ වන විට නොහොතා යන් තැනැයිය පිළිබඳ ව අංග සම්පූර්ණ පර්යේජනයන් පිළු තර නොමැති බැවින් මෙම විෂයය අලා පර්යේජනයන් තිරීමට අපි අදහස් නෙකුවු. ලමු පර්යේජනය ඡදහා අප විශින් දිවයින් නොයෙන් පළාත්වල පවත්වන ලද නොහොතා යන් තැනැයි සියලු යාචනයන් තරුන ලදී. එයින් අපගේ විශේෂ අවධිය යොමු කළ යුතු වූ තැනැයි අවත් කේරා ගත් අතර ඉන් ඡම්බරන් පරිගත තර ගතුවු. අනෙකුවයේ විශිතර පටහන් තර ගතුවු. දිවයින් නොයෙන් පළාත්වලින් එන්සේ තර ගත්තා දුටුව දැනට තෙකුම් රාමිත නොත්තාගාර ප්‍රායිතකුලයේ තැන්පත් තර තිබෙන නොහොතා යන් තැනැයිය හා ස්ථිතියේ ප්‍රායිතකුල පොන් රුසියකින් අපගේ මෙම පර්යේජන තාර්යය ඡදහා වැදගත් වෝ සැලකිය ඇති ප්‍රායිතකුල පිටපත් 15න් ද වර්තමානයේ වුව තැනැයි පවත්වන ප්‍රධාන ගත්දැයුණ් සතු යොද්ගැනීම ප්‍රායිතකුල පොන් සහ එවායන් පිටපත් තර ගත්තා ලද ත්න්තෙන් ලිපු අන් පිටපත් තිහිපූත් ද පරිශීලක තෙකුවු. ප්‍රධාන ගත්දැයුණ් තිසිප දෙනු සාය සාමුහිකා ද පැවත්වුවු. ඒ සැරසු නොව මේ දත්තා මෙම විෂයය ස්ථිතිය ව වුළුනයෙන් යළ වී ඇති පොන්, වාර්යාරා, ලිපි සහ ප්‍රවත්පත් ලිපි ද මේ ඡදහා උපයෝග තර ගතුවු.

අප විශින් පරිශීලික ප්‍රායිතකුල පිටපත්වලින් උප්‍රවා ගෙන මෙම තිබෙනයෙහි ඇතුළත් තෙරෙන පසු ගැඹු නො තොට එවාට් එන ආකෘතියන් ම මෙහි ඇතුළත් තෙකුවු. තැනැයියේ ද ගැයෙන විශේෂ තෙකුවුර තව් තිකිපයන් සහ විශේෂ අවයිවා වල ද වැයෙන බෙර පද තිහිපූත් ද තැනැයියේ ප්‍රධාන අවයිවා තිරුණුය වන ජයාරුප තිහිපයන් උපුන්වයෙහි ඇතුළත් තෙකුවු.

මේ අනුව, මෙම තිබෙනයේ පළුවූ පරිවිශීදායන් නොහොතා යන් තැනැයිය යන්න පිළිබඳ යුදිතවීමත් ද එම පදවල අරිං විශ්‍රායන් ද ඉදිරිපත් තෙරෙන අතර දෙවන පරිවිශීදායන් තැනැයියේ තතා ප්‍රවාත්තිය සහ ඒ හා ස්ථිතියේ එකිනෙකු වුලුණුය පිළිබඳ ව ද එකි සඩාසඩාතාව සහ තතා ප්‍රවාත්ති විහි වොට ආදු දුන් යුතු යුතු යේ සමාජ එකිනෙකු ප්‍රස්ථිත පිළිබඳ විශ්‍රායන් තෙරෙ. තෙවැනි

X

පරිවිශේදයෙන් මලය රජ උත්ස්වත්තිය, මෙහර යනුවන් හිය බිජාව, මුද රජ උපත් තතාව බිජී ලිවට පැවුණුන් සාහිත්‍යමය පුළුවීම, තානොසා දෙවි සහ බැංකිර දෙවි යාදිය පිළිඳි ව සාත්‍යීයා තෙරේ. සිටි වැනි පරිවිශේදයෙන් තං තාරියට ක්‍රිර වශයෙන් ම අත්තරිගා විය පුළු යත්තාම් පෙන, තතා පෙන පහ දාන පෙන පිළිඳි විවිධත්‍යන් ගොරේ. තං නාරියේ නාට්‍ය එය ලුත්සන් පිළිඳි ව සාත්‍යීයා තෙරෙන ප්‍රච්චි පරිවිශේදයේ ද තං නාරියේ පෙළුභ්‍රවිල නාට්‍යමය ලුත්සන්, රේඛායෙන් උපයුත්ත ප්‍රජාව, චරිත තිරුණුය, අනුතරු ලුත්සන් සහ රංග ගැඹු ආදි තොසෙන් තරුණු පිළිඳි ව සැළැලින් දත්තා තිබේ. තෙවිටේ යුගයට අයත් රූපා ප්‍රාන්තයන්, ප්‍රාන්ත ප්‍රාන්තයන් රාඩියන් පිළිඳි වත්, යෝනි, අයි සහ තුනුමාර යාදින් පිළිඳි ව පදන් වන ගුරුගේ විෂාල පිළිඳි ව සය වැනි පරිවිශේදයෙන් අපගේ විවිධත්‍ය යොමු තෙරේ.

මොතේ තිපිටු යො විසින් තොසාවා යන් තං තාරියේ අංග ප්‍රිපුරුණ දුරා රඟාව හෝ අනුපිළිවෙළ ඉදිරිපත් තර තොමැති හෙයින් සත් වැනි පරිවිශේදයෙහි ලා අප විසින් එම තාරියය විදු තරනු ලැබේ. තොසාවා යන් තං තාරිය විජි වූ පුළුයේ, ජනතාව විසින් එය පිළිගැනුණු ආතාරයන් අද්‍යතන සමාජය එය තෙරෙහි දත්තාන ආක්‍ර්‍මීප සහ එහි ප්‍රාථිමික විවිනාන් පිළිඳි වත් අට වැනි පරිවිශේදයෙන් යාත්‍යා බරනු ලැබේ.

යරෝනීන් තරඟු අඡුයයෙන් අප විසින් තරන ලද මෙම පරියෙෂණයෙන් තොසාවා යන් තං නාරිය පිළිඳි ව ලේ දත්තා පැවිත් මත යේද තිරණත්‍ය තරවීන් එහි යාන්ත්‍රය වටහා ගැනීමටත් එ පිළිඳි ව පරුපුරුණ අයිවත් තරවීන් තිරවද්‍ය තිරමනවෙල එළුම්මටත් අපට ගැනී විය.